

සියලු ම හිමිකම් ඇවිරිණි]
 முழுப் பதிப்புரிமையுடையது]
 All Rights Reserved]

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
 இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka
 இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka



EXAMINATION FOR GRADE FIVE STUDENTS FOR SELECTION TO SCHOOLS AND FOR THE AWARD OF BURSARIES, AUGUST 2018

පාසල්වලට සිසුන් තෝරාගැනීමට සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට පස්වැනි ශ්‍රේණියේ
 සිසුන් සඳහා පැවැත්වෙන විභාගය, 2018 අගෝස්තු

I පත්‍රය

මිනිත්තු 45 යි.

විභාග අංකය

විභාගයට පෙනී සිටින බවට උපදෙස්:

- * ඔබේ විභාග අංකය ඉහත කොටුව තුළ ඇති විත් ඉර මත ලියන්න.
- * තුන්වැනි පිටුවේ ඇති නියමිත ස්ථානයේ ද ඔබේ විභාග අංකය ලියන්න.
- * මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40ක් ඇත. ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු මෙම ප්‍රශ්න පත්‍රයේ ම සපයන්න.
- * සෑම ප්‍රශ්නයකට ම පිළිතුරු තුන බැගින් දී ඇත. ඒවා අතුරෙන්, එක් එක් ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර තෝරාගෙන ඊට යටින් ඉරක් අඳින්න.
- * කටුවැඩ කිරීම සඳහා කඩදාසියක් සපයනු ලැබේ.



උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා පමණි.

පිටු අංකය	ලැබූ ලකුණු
2	
3	
4	
5	
6	
7	
8	
එකතුව	
අවසාන ලකුණ	
ඉලක්කමෙන්	
අකුරෙන්	


	කෙටි අත්සන හා සංකේත අංකය
පළමුවන පරීක්ෂක ලකුණු දීමේ පටිපාටිය අනුව උත්තර පත්‍රය ඇගයීම් කළ බව සහතික කරමි.	V/I/S
දෙවන පරීක්ෂක පළමුවන පරීක්ෂක කර ඇති ඇගයීම් නිවැරදි බව සහතික කරමි.	V/I/S
ඇගයීම් ලකුණු තහවුරු කිරීමේ පරීක්ෂක ඇගයීම් කර, ප්‍රදානය කළ ලකුණු සහ අවසාන ලකුණ නිවැරදි බව තහවුරු කරමි.	V/II/S/EMF
ප්‍රධාන පරීක්ෂක අධීක්ෂණය කළෙමි. අවසාන ලකුණ නිවැරදි ය.	V/II/S/CH

I ව්‍යය :


● අංක 1 සහ 2 ප්‍රශ්න සඳහා මූලික 7 ඇති රූපයට සමාන රූපය හෝරන්න.



● අංක 3 සහ 4 ප්‍රශ්නවල රූප මගින් පෙන්වා ඇති සතුන් සහ උපකරණ යම් ලක්ෂණයක් මත කාණ්ඩ දෙකකට බෙදා ඇත. එම කාණ්ඩ නිර්වචන දැක්වෙන පිළිතුර සුමක් ද?



- (1) A B සහ CD (2) A C සහ BD (3) A D සහ BC



- (1) A, D, E සහ B, C, F (2) A, D, F සහ B, C, E (3) B, D, F සහ A, C, E

● අංක 5 සහ 6 ප්‍රශ්නවල හිස්තැනට සුදුසු පිළිතුර හෝරන්න.

5. සහනව සහ ඉවිපත්දමව ආලෝකය ලෙස පොතට සහ සඟරාවට

(1) ඇතුළු (2) කියවීම (3) බැලීම

6. කියතව, මිටියට සහ යකුකැටයට වඩුවා ලෙස කැක්කව, උදැල්ලට සහ නඟුලට

(1) බීවරයා (2) පෙදපේරුවා (3) හොටියා

14. දැක්වූම ඔප්පුවට සංකේත පොදා 'නාසිං තිස් අට' ලියා ඇත්තේ පහත පරිදි ය.


638 → * # ⊗


එම සංකේත භාවිත කර සෑදිය හැකි විශාලත සංඛ්‍යාව දැක්වෙන පිළිතුර තෝරන්න.

- (1) ⊗ * # (2) * ⊗ # (3) ⊗ # *

15. සතිලිපේ නැගී අපැළී ය. ඇසට සහෝදරයන් පිරිසදහනක් හා සහෝදරියන් පිරිසදහනක් පිහිටි. සුන්දරිය සිටින සහෝදරයන් ගණන හා සහෝදරියන් ගණන නිසි ද?


- (1) සහෝදරයන් 2යි, සහෝදරියන් 2යි.
 (2) සහෝදරයන් 2යි, සහෝදරියන් 3යි.
 (3) සහෝදරයන් 3යි, සහෝදරියන් 3යි.

16.  යන සංකේත පොදාගෙන හරහර යන වචනය ලියා තිබුණි.

එ අනුව  සංකේත ඔබින් අදහස් කරන වචනය කුමක් ද?

- (1) රහස් (2) රසය (3) පහන

17. දැල්වෙන ඉවිපත්දම උස. එය දැල්වූ පොහොසත් පිටි හත වූ සෑදුමක් සමඟ වෙනස් වන ආකාරයට පහත දැක්වේ.



මේ අනුව ඉවිපත්දම කවු පොහොසත් වෙලාවක් දැල්වේ යැයි අනුමාන කළ හැකි ද?

- (1) පිතික්කු 5 (2) පිතික්කු 10 (3) පිතික්කු 15

18. පෙපෙරුදා බදාදා ය. අප්‍රේල් උපන් දිනය යෙදී ඇත්තේ අතිදිනය ය. අප්‍රේල් උපන් දිනය යෙදී ඇති දිනය කුමක් ද?


- (1) පෙබරවාරිදා (2) ජූලි (3) සැප්තැම්බර්

19. පහත සටහන අනුව හිස්තැන් පුදුමට හැලපෙන ඒවා අදහස් ඇති පිළිතුර තෝරන්න.

F → 7 නම් P →
 E → 3 නම් C →


- (1) 9 හා 0 (2) P හා 0 (3) 9 හා 0

● රූපයේ දී ඇත්තේ සෑම පැත්තකම නිත්ත ඇඳලට සර ඇති සහ ලී කුට්ටියකි. එය සම ඉරි දිගේ සහ කුඩා ලී කුට්ටි සමූහයක් ලෙස ගන්නා ලදී. එය ඇඳලෙන් අංක 20 සහ 21 ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න.




20. සම ඉරි දිගේ කැපීමෙන් කුඩා ලී කුට්ටි කීයක් ලැබේ ද?
 (1) 21 (2) 36 (3) 42
21. එක් පැත්තක පමණක් නිත්ත ඇඳලට 5 ඇති කුඩා ලී කුට්ටි කීයක් ලැබේ ද?
 (1) 8 (2) 10 (3) 12

22. හිස් කොටුවට ගැලපෙන රූපය තෝරන්න.




23. හිස් කොටුවට ගැලපෙන රූපය තෝරන්න.




24. සම්මතරූප කඩදාසියක් ගෙන A රූපයේ දැක්වෙන පරිදි කඩ ඉර දිගේ නම් පැදින් හඳුනා ගන්න. නම B රූපයේ දැක්වෙන පරිදි කඩ ඉර දිගේ සහ කැබලි කරන ලදී.

කඩදාසිය කඩ ඉර දිගේ නැමීම



A රූපය

නැමූ කඩදාසිය කඩ ඉර දිගේ කැපීම




B රූපය

ලැබෙන කැබලි පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න ද?

- (1) ත්‍රිකෝණ කැබලි තුනකි.
- (2) ත්‍රිකෝණ කැබලි හතරකි.
- (3) සාමකෝණාස්‍ර කැබලිලක් සහ ත්‍රිකෝණ කැබලි හතරකි.

25. පහත දී ඇති හැඩය සම්මතරූපයක් බවට පත් කිරීම සඳහා එකතු කළ හැකි අඩුම කොටු කැඩපොල කීය ද?



- (1) කොටු 5 (2) කොටු 9 (3) කොටු 10

26. මම බස් රථයකට ගොඩවීම සඳහා පෝලියම් කිව්වෙමි, මට ඉදිරියෙන් 6 දෙනෙක් ද මට පිටුපසින් 4 දෙනෙක් ද සුභ. මගේ යහපත පෝලියම් නම් මැද සිටියේ නම් එතු සිටියේ පෝලියම් නී වෙනියාද?

- (1) 5 වෙනියාද ය. (2) 6 වෙනියාද ය. (3) 7 වෙනියාද ය.


27. කවියක පද පෙළ හතරක් මාරු කර ලියා ඇති අයුරු පහක දැක්වේ.

- A - මිහිමත පැළයක් ඉන්දා
- B - මතු පරවුරු රැකෙයි සදා
- C - උපන් දිනය සමරන දා
- D - රැක ගන්නාත් එය පැමිණ


අර්ථවත් කවියක් ලැබෙන සේ ගැළපූ විට එම පද පෙළවල නිවැරදි අනුපිළිවෙළ වන්නේ.

- (1) B, D, A, C ය. (2) C, A, D, B ය. (3) D, C, B, A ය.

28. රූපයේ දැක්වෙන්නේ ඉරවු කැබලි හතරකි.



එම ඉරවු කැබලි හතර යොදා ගනිමින් සැකසිය හැකි හැඩයක් දැක්වෙන රූපය තෝරා දෙ?



29. නිමල්, නාදන්, විතා හා කුමාරි යන සිසු සිසුවියන් හතර දෙනා අතුරෙන් දෙදෙනෙකු තෝරා ගැනීමට සූරාකුමියට අවශ්‍ය වී තිබේ. ඇයට ඒ සඳහා එකිනෙකට වෙනස් පෙරීම කළ හැකි ආකාර කීයක් තිබේ ද?


- (1) 2 (2) 4 (3) 6

30. පළමුවන හා දෙවන සිස්තාන් සඳහා පිළිවෙළින් වඩාත් සුදුසු වචන යුගලය තෝරන්න.

ශ්‍රී ලංකාවේ වන සම්පත සිඳුයෙන් නිසා වල් අලි තර්ජන වී ඇත.

- (1) අඩු වීම, උග්‍ර
- (2) ආරක්ෂා වීම, පාලනය
- (3) පැතිරීම, දියුණු

සාසලක ස්ථාන කිහිපයක පිහිටීම සහ එම ස්ථානවලට යන මාර්ග දැක්වෙන දළ සටහනක් සහන දැක්වේ. එය ඇසුරෙන් අංක 31 සහ 32 ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න.



31. ප්‍රධාන දොරටුවෙන් පාසලට පිවිසෙන විට ඔහුගේ දකුණු අත දෙසින් ඉර පායාගෙන එමින් තිබුණි. ඒ අනුව පුස්තකාලය පිහිටා ඇත්තේ පන්තියට කුමන දිශාවෙන් ද?
 - (1) උතුර
 - (2) බස්නාහිර
 - (3) දකුණ
32. ප්‍රධාන දොරටුවේ සිට නම් පන්තියට යන විට එම පසුව දකුණු පසුවත් හැරෙන මාර්ග ගණන කීය ද?
 - (1) එම පසුව 3 යි දකුණු පසුව 2 යි
 - (2) එම පසුව 2 යි දකුණු පසුව 3 යි
 - (3) එම පසුව 4 යි දකුණු පසුව 3 යි
33. 49 සිට 99 තෙක් ඇති ගණිත සංඛ්‍යා ලීම්පේදී 5 ඉලක්කම් ලීම්ප පුදා මාර්ග ගණන කීය ද?
 - (1) 10
 - (2) 14
 - (3) 15
34. $4 * 2 = 4 \star 2$ ගණිතමය සම්බන්ධතාවයේ * හා \star සංකේත සඳහා භාවිත කර ඇති ගණිත කර්ම දෙක මොනවා ද?
 - (1) + හා x
 - (2) + හා +
 - (3) - හා +
35. හදිසි ආපදා නැත්තවිටත් නිසා මැයි 14 වන සඳුදා සිට සෙනසුරාදා හා ඉරිදා ඇතුළුව නොකඩවාම දින 9 ක් පාසලක් වසා තබන ලදී. එම පාසල නැවත විවෘත කරන ලද්දේ.
 - (1) මැයි 22 වන අගහරුවාදා ය.
 - (2) මැයි 23 වන අගහරුවාදා ය.
 - (3) මැයි 23 වන බදාදා ය.
36. කොළඹ සිට යාපනය බලා ගමන් කළ බස් රථයක් නගර කිහිපයක් පසු කළ ආකාරය පහත දැක්වේ.

"මාර්විල නගරය පසු කළේ පුනාව නගරය පසු කිරීමට පෙර ය. පුනාව නගරය පසු කිරීමෙන් පසුව මාන්කුලම් නගරය පසු කරන ලදී."

බස් රථය යාපනයේ සිට කොළඹ බලා එම මාර්ගයේම ආපසු පැමිණෙන විට එම නගර පසුකරන අනුපිළිවෙළ කුමක් ද?

 - (1) පුනාව, මාන්කුලම්, මාර්විල
 - (2) මාර්විල, පුනාව, මාන්කුලම්
 - (3) මාන්කුලම්, පුනාව, මාර්විල








37. ළමයකුගේ නිවසේ සිට පාසලට ඇති දුර මීටර 500 කි. ඔහු උදෑසන පාසල යන විට මුළු දුරෙන් හරි අඩක් ගොස් ආපසු නිවසට පැමිණ නැවත පාසලට ගියේය. ඔහු ගමන් කළ මුළු දුර.

- (1) මීටර 750 කි. (2) මීටර 1000 කි. (3) මීටර 1250 කි.

38. සමිතික සාමාජිකයෝ දහදෙනෙක් සිටිති. ඔවුන් මාසයකට වරක් ම සාමාජිකයන්ගේ නාම ලේඛනයේ අනුපිළිවෙලට එක් එක් සාමාජිකයාගේ නිවසේ සමිති රැස්වීම් පැවැත්වේ. පළමුවන සාමාජිකයාගේ නිවසේ රැස්වීම පැවතීමේ පෙට්ට්ටාරි මාසයේදී ය. ඔහුගේ නිවසේ මිලකට රැස්වීම පැවැත්වෙන්නේ කවර මාසයේ ද?

- (1) ඔක්තෝබර් (2) නොවැම්බර් (3) දෙසැම්බර්

39. ළමයකු සතියක් කුළු නම් පාසල අවට ප්‍රදේශයේ අවට හා වැස්ස පැවති ආකාරය රූප මගින් සටහන් කර තිබූ අයුරු පහත දැක්වේ.

සඳුදා	අඟහරුදා	බදාදා	බ්‍රහස්පතින්දා	සිකුරාදා	සෙනසුරාදා	ඉරිදා
						

එම සතියේ කාලගුණ තත්ත්වය පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක් ද?

- (1) තද වැසි පැවති, ඉර අවට නොලැබුණු සතියකි.
 (2) හොඳින් වැස්ස ලැබුණු, එසේම ඉර අවට ද පැවති සතියකි.
 (3) වැඩි දින ගණනක් ඉර අවට නොමැතිව වැසි ලැබුණු සතියකි.

40. පළමුවන රූපයේ 640 ක මුදලක්, මුදල් නෝට්ටු හතරකින් කිවේ. එහි ඇත්තේ,

- (1) රුපියල් 500, රුපියල් 100 සහ රුපියල් 20 ඇතුළත් මුදල් නෝට්ටු 4 කි.
 (2) රුපියල් 500 සහ රුපියල් 20 ඇතුළත් මුදල් නෝට්ටු 4 කි.
 (3) රුපියල් 500, රුපියල් 50 සහ රුපියල් 20 ඇතුළත් මුදල් නෝට්ටු 4 කි.

b